

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
නිලධාරීන් 23 දෙනෙකු විසින් ලබාගෙන තිබූ එකතු වටිනාකම රු.1,851,567 ක් වූ ආපදා ණය, කාර්යයමණ්ඩල ණය හා වාහන ණය ශේෂ වසර 1 සිට වසර 6 දක්වා කාලයක් ගතවී ඇත්තේ එකී ණය ශේෂ අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	සේවා හැර යාම, ඉල්ලා අස්වීම් ආදියෙහිදී විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් ශේෂයන්හි ඉතිරි ණය මුදල් අයකර ගැනීමට සිදුවන අවස්ථා වලදී එම මුදල් නිදහස් කරන තෙක් ණය මුදල අයකර ගැනීමට නොහැකි බව හා අනෙකුත් ණය මුදල් නිසි ලෙස අයකර ගැනීමට කටයුතු කරන අතර එය අඛණ්ඩව පසු විපරම් කරමින් පවතින බව.	මෙම ශේෂ අයකර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

1.6 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2011 වර්ෂයේදී පෞද්ගලික ආයතනයක් වෙත ගෙවන ලද රු.1,764,013 ක්වූ ප්‍රාග්ධන අත්තිකාරම් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	මේ පිළිබඳව නීතිමය පියවර ගනිමින් පවතින බව.	මෙම ශේෂ කඩිනමින් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සෑම උසස් අධ්‍යාපන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 3.1	ප්‍රතිපාදන සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සේවයේ නියුක්ත තැනැත්තන් පැමිණෙන සහ පිටවන වේලාව පැමිණීමේ ලේඛණයක සටහන් කළ යුතු වුවද	වැටුප් සකස් කිරීමේදී සෑම අධ්‍යයන නිලධාරියෙකු පිළිබඳව අංශ ප්‍රධානි මගින් සේවයේ නිරත වීම පිළිබඳව සහතික කිරීමකින් පසුව වැටුප් ගෙවා ඇති බව.	ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

වගන්තිය

කාර්යමණ්ඩලයේ පැමිණීම හා පිටවීම සනාථ කර ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය සඳහා රු.3,448,606,465 ක වැටුප් හා දීමනා ගෙවීම් කර තිබුණි.

- (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 571 (2) ඡේදය වර්ෂ 03 ඉක්ම වූ එකතුව රු.1,301,438 ක් වූ ආපසු ගෙවිය යුතු ටෙන්ඩර් තැන්පතු 62 ක් හා වර්ෂ 2 ඉක්මවූ වටිනාකම රු.622,875 ක ටෙන්ඩර් තැන්පතු 31 ක් නිරවුල් කිරීමට හෝ ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි. විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්තිය අනුව, වර්ෂ 03 ක් ඉක්ම වූ ආපසු ගෙවිය යුතු තැන්පතු ආදායමට හඳුනාගෙන ඇති බව හා ඇතැම් තැන්පතු අදාළ සේවා සැපයුම්කරුවන්ගේ ඉල්ලීම මත තවදුරටත් පවත්වා ගෙන යනු ලබන බව.
- (ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති භාණ්ඩාගාර වක්‍රලේඛ අංක 842 ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යා යුතු වුවත්, විශ්වවිද්‍යාලය ඒ අනුව කටයුතු කර නොතිබුණි. එහෙත් ස්ථාවර වත්කම් සඳහා වෙනම මෘදුකාංගයක් භාවිතා කර ඇති නමුත් එකී මෘදුකාංගය තුළ ඉවත් කළ වත්කම්වල පිරිවැය සම්ප්‍රවේශිත ක්ෂය, වර්ෂයේ ක්ෂය, ශුද්ධ පොත් අගය ආදී තොරතුරු ඇතුළත් වී නොතිබුණි. පවතින මෘදුකාංගයේ සියලුම තොරතුරු ඇතුළත් කළ නොහැකි බැවින් නව මෘදුකාංගය යටතේ ඉදිරි වර්ෂවලදී ලබාදිය හැකිබව හා භාණ්ඩාගාර වක්‍රලේඛ 842 අනුව, සෑම අංශයක් තුළම ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යනු ලබන බව.
- (ඈ) 2024 ජනවාරි 10 දිනැති ජාතික අයවැය වක්‍රලේඛ අංක 01/2024 11.6 ඡේදය නිසි අනුමැතියකින් තොරව රජයේ අරමුදල් භාවිතා කරමින් රක්ෂණ ක්‍රම, සහන ණය යෝජනා ක්‍රම සහ වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක නොකළ යුතු ලෙස උපදෙස් ලබාදී තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ සේවක අභ්‍යන්තර රක්ෂණ ක්‍රමයක් සඳහා රු.38,228,040 ක් රක්ෂණ ආයතනයක් වෙත ගෙවා තිබුණි. පොදු මූල්‍ය වක්‍රලේඛ 06/2019 හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභා වක්‍රලේඛ 718 යටතේ පාලක සභා අනුමැතියෙන් 2018 වසරේ සිට ක්‍රියාත්මක වන මෙයට මූලික රක්ෂණ ආවරණයක් පමණක් විශ්වවිද්‍යාලයෙහි උපයා ගත් අරමුදල් ආයෝජන පොලී මගින් ගෙවීම් සිදුකරන බව හා මූලික රක්ෂණ ආවරණය ඉක්මවා ලබාගෙන ඇති ආවරණ සඳහා කාර්යය මණ්ඩලය විසින් ගෙවීම් සිදු කරන බව.
- (ඉ) 2015 මැයි 07 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ UGC/AC/AQ/Gen දරණ වක්‍රලේඛය පිට 11 ක අධ්‍යානාංශ 95 ක උපාධි පාඨමාලා 126 ක් සඳහා දේශන ප්‍රතිමාන සැලැස්ම (lecture norms plan) වර්ෂාවසානය වන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සඳහා දේශන ප්‍රතිමාන සැලැස්මක් පිළියෙල කර ඇති බව හා අනෙකුත් පීඨ සඳහා පිළියෙල කිරීමට උපදෙස් දෙනු

(ඊ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛ 7.1.4 හා 7.1.5 ඡේද	විටත් සකස් කර නොතිබුණි. පශ්චාත් උපාධි පාඨමාලා, පර්යේෂණ හා සංවර්ධන කටයුතු හා උපදේශක සේවා මගින් ලබන ආදායමින් සියයට 20 - 35 අතර ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ හැකි අතර, එසේ වෙන් කරන ලද මුදල් පාර්ලිමේන්තුවේ අනුමත නීතියක් මගින් පිහිටුවා ඇති විශ්වවිද්‍යාල අරමුදල් වෙත පමණක් ප්‍රේෂණය කළ යුතු වුවත්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල් 117 ක් වෙත විධිමත් අනුමැතියකින් තොරව රු.980,460,355 ක මුදලක් ප්‍රවර්තන වර්ෂය තුළ බැර කර තිබුණි.	ලබන බව. විශ්වවිද්‍යාල පනතේ 99 වන වගන්තිය යටතේ විශ්වවිද්‍යාල අරමුදල පවත්වා ගත හැකි බැවින් එය ව්‍යවස්ථාපිත අරමුදලක් වන බව හා පනත මගින් නිශ්චිත කාර්යන් මත ගිණුම් පවත්වා ගැනීමට බලය දී ඇති අතර මෙම අරමුදල්, ගිණුම් (Accounts) වන අතර ඒවා විශ්වවිද්‍යාල අරමුදල යටතේ පවතින බව මෙන්ම මෙම අරමුදල් ව්‍යවස්ථාපිත අරමුදල් වන බැවින් ඒවා මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා ඇති බව.	-එම-
(උ) 2023 ජනවාරි 18 දිනැති අංක BD/HRD/126/214/19/2023 දරන භාණ්ඩාගාර ලේකම්ගේ ලිපිය සහ 2023 ජූලි 04 දිනැති අංක 05/2023 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය	ගිවිසුම් හා බැඳුම්කර කඩකිරීම වෙනුවෙන් අයකර ගනු ලබන මුදල් අයකර ගත් වහාම භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය තුළදී අයකර ගත් මුදලින් ගුවන් ටිකට් වියදම් අඩුකර ශුද්ධ රු.125,321,671 ක මුදල භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කර නොතිබුණි.	සජිත වාර්ෂික නිවාඩු ගුවන් ටිකට්පත් සඳහා වැය කිරීමට අපේක්ෂිත ඇස්තමේන්තු මුදල ගණනය කිරීම සඳහා අධ්‍යයන ආයතන අංශය දැනුවත් කර ඇති බව මෙන්ම ඇස්තමේන්තුව අනුව අපේක්ෂිත වියදම් මුදල රඳවාගැනීමෙන් පසු අතිරික්ත මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව.	-එම-
(ඌ) 2024 නොවැම්බර් 06 දිනැති අංක 04/2024 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛ 03 ඡේදය	රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට යම් ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් ඒවායේ ක්‍රියාකාරීත්වය අවසන් කළ යුතු අතර, එම පනත ක්‍රියාත්මක වීමේ දින සිට එක් වර්ෂයක් ඇතුළත එම අරමුදල් විසුරුවා හරිනු ලැබිය යුතු වුවත්, එකතු වටිනාකම රු.2,189,520,268 ක් වූ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් 117 ක් විසුරුවා හැර විශ්වවිද්‍යාල අරමුදලට බැර කිරීමට කටයුතු කර නොතිබුණි.	විශ්වවිද්‍යාල පනතේ 99 වන වගන්තිය අනුව විශ්වවිද්‍යාල අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් වන බව හා එම අරමුදල යටතේ ගිණුම් පවත්වාගෙන යනු ලබන බව. ඒවායේ ක්‍රියාකාරීත්වය මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා ඇති බව මෙන්ම එම ව්‍යාපෘති ගිණුම් අවසන් කිරීමක් නොමැති බව හා මේ පිළිබඳව මහා භාණ්ඩාගාරය සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සාකච්ඡා කරන බැවින් අදාල උපදෙස් ඉදිරියේදී ලැබීමට නියමිත බව.	-එම-

(එ) 2019 ජූලි 25 දිනැති අංක SC&PMU/Grant/ 19 හා 2020 අගෝස්තු 14 දිනැති අංක SC&PMU/Grant/ 20 දරන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපි සහ 2020 ඔක්තෝබර් 02 දිනැති අංක ERD/AE/GEN/16 දිනැති මුදල් අමාත්‍යාංශ ලිපි	විදේශ දෙපාර්තමේන්තුවේ හා එකඟතාවයකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී අවස්ථා 13 කදී විදේශ පර්යේෂණ ප්‍රදාන ලෙස රු.185,118,451 ක් ලැබී තිබුණි.	සම්පත් අනුදැනුම	මෙම විදේශ ප්‍රදාන අරමුදල් ලැබීමේදී අදාල උපදෙස් අනුව අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම විශ්වවිද්‍යාලය මගින් සිදු කරන බව හා පර්යේෂණ සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බව ඔවුන් විසින් දන්වා ඇති බව.	-එම-
---	---	-----------------	---	------

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.3,752,499,412 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.2,715,696,160 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,036,803,252 ක වර්ධනයක් නිරීක්ෂණය විය. පුනරාවර්තන ප්‍රදාන රු.849,500,000 කින් සහ න්‍යාය හා ආධාර (දේශීය /විදේශීය) රු.768,466,573 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

විශ්වවිද්‍යාලයේ සමස්ත ආදායම ඉකුත් වර්ෂයට වඩා රු.1,450,246,821 ක් එනම් සියයට 11.98 ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර සමස්ත වියදම් රු.413,443,569 කින් එනම් සියයට 4.4 කින් වැඩි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාලය සඳහා මළ හා අපජලය ඉවත්කිරීම සහ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා වාර්ෂිකව රු. මිලියන 10 කට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇතත් පරිසර හිතකාමී ලෙස මළ හා අපජලය බැහැර කිරීම සඳහා මලාපද්‍රව්‍ය පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර නොතිබුණි.	සිසුන් 17,200ක් (ඉන් 5500 නේවාසිකාගාර වල පූර්ණකාලීනව රුදී සිටි) ආචාර්ය මණ්ඩලය 3,000ක් පමණ සිටින මෙහි මළ හා අපජලය විශාල ලෙස එකතු වීම සිදුවන බැවින් මෙවැනි වියදමක් දැරීමට සිදුවන බව හා මෙය පාලනය කර ගැනීම සඳහා ස්ථාන 05 ක මළ අපජලය පිරිපහදු කිරීමේ පද්ධති පිහිටුවා ඇති බව / පිහිටු වීමට සැලසුම් කර ඇති බව.	මළ, අපද්‍රව්‍ය පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) උපාධි අපේක්ෂක ශිෂ්‍යයන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීම හා උපාධිධාරී ශිෂ්‍යයන් රැකියාගත කිරීම	2025 මැයි 02 දින ව්‍යවහාරික විද්‍යා පීඨයේ හා 2025 මැයි 20 දින තාක්ෂණ පීඨයේ පැවති පුහුණු සැසිවල තොරතුරු	ප්‍රායෝගික පුහුණුව හා රැකියා ලබාදුන් ශිෂ්‍යයින් පිළිබඳ

වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් ආවරණය කළ යුතු ප්‍රධාන කාර්යයක් වුවද වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ මෙහෙයවීම යටතේ ප්‍රායෝගික පුහුණුව හා රැකියා ලබාදුන් ශිෂ්‍යයින් පිළිබඳ දත්ත හා තොරතුරු පැහැදිලිව හා යාවත්කාලීන ලෙස පවත්වාගෙන ගොස් නොතිබුණි.

දත්ත හා තොරතුරු යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

3.2 උන උපයෝජන අරමුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂ 2 කට පෙර සිට ලැබී ඇති රු.22,146,926 ක් වූ පර්යේෂණ ප්‍රදාන අදාළ අරමුණු වෙනුවෙන් උපයෝජනය නොකර නිෂ්කාර්යව පැවතුණි.	මෙම පර්යේෂණ ප්‍රදාන ලබා දීමේ දී නිශ්චිත කාලයක් හා අරමුණු ලබා දීමෙන් පසු පර්යේෂණ ක්‍රියාත්මක වන බව හා ඒ මත මුදල් උපයෝජනය කරනු ලබන බව.	උන උපයෝජන පර්යේෂණ අරමුදල් භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 සිට 2020 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ කොන්ත්‍රාත් වැඩ 59 ක එකතුව රු.48,908,053 ක් වූ අතරදෙවුම් මුදල්, අදාළ කොන්ත්‍රාත්වල වර්තමාන තත්ත්වය පරීක්ෂා කර නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	විශ්වවිද්‍යාල විගණන කමිටුවේ නිර්දේශය මත 2017 වසර වනතෙක් රඳවාගෙන තිබූ මුදල් ආදායමට ගෙන ඇති බව හා දැනට පවතින රඳවාගත් මුදල් වාර්ෂිකව පරීක්ෂා කර බලා නිශ්චය කිරීම මත ගිණුම්වලට ගලපන බව.	දීර්ඝ කාලීනව පැවත එන කොන්ත්‍රාත් අතරදෙවුම් මුදල් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික වාර්තාව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) (i) 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 01/2021 රාජ්‍ය ව්‍යාපාර යහපාලනය සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4 ඡේදය ප්‍රකාරව විශ්වවිද්‍යාලයේ එක් එක් පාලක සභා සාමාජිකයින් පිළිබඳව විස්තර වාර්ෂික වාර්තාවේ ඇතුළත් කළ යුතු වුවත්, එකී විස්තර ඇතුළත් කර නොතිබුණි.	වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 3 පරිච්ඡේදයේ 3.1 ඡේදය අනුව අවම වශයෙන් පසුගිය වර්ෂ 5 ක වාර්ෂික වාර්තා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ අඩංගු විය යුතු බව දක්වා ඇතත් විශ්වවිද්‍යාලයේ කිසිදු	වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමේදී එසේ කිරීමට කටයුතු කරන බව	-එම-

වාර්ෂික වාර්තාවක් වෙබ් අඩවියට ඇතුළත් කර නොතිබුණි.

- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 17 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමේදී (ඇ) ඡේදය අනුව පරිසරය ආරක්ෂා කර ගැනීම එසේ කිරීමට කටයුතු කරන බව සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම් සහ පරිසරයට හානි සෑදීමක බලපෑමක් සිදුවන්නේ නම් එය අවම කර ගැනීම පිළිබඳ විස්තර සහ අවශ්‍ය අවස්ථාවලදී පාරිසරික සහ ආපදා බලපෑම් ඇගයීම් ඇතුළත් විය හැකි තිරසර සංවර්ධනය මත පදනම් වූ අනාගත අපේක්ෂිත වාර්තාවක් වාර්ෂික වාර්තාවල ඇතුළත් කළ යුතු වුවත් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව තුළ එවැනි වාර්තාවක් ඇතුළත්ව නොතිබුණි.
- එම-

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයෙහි 2.3 ඡේදය අනුව පස් අවුරුදු කාල සීමාවක් සඳහා සංයුක්ත සැලැස්මක් විශ්ලේෂණය වීසින් පිළියෙල කළ යුතු වුවද, 2021-2025 කාල සීමාව සඳහා සකස් කරන ලද සංයුක්ත සැලැස්ම සමාලෝචිත වර්ෂය සඳහා යාවත්කාලීන කර නොතිබුණි.	2021 – 2025 සංයුක්ත සැලැස්ම 2023 වර්ෂයේදී යාවත්කාලීන කර ඇති බව හා 2026 - 2030 සඳහා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණ මහාචාර්යවරු දෙදෙනෙකුගේ සම සහාපතීත්වය දරන කමිටුවක් මගින් සංයුක්ත සැලැස්මේ කටයුතු ආරම්භ කර ඇති බව.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.